

tive place to tourists. Although these activities are costly, they will generate massive volume of employment to the country.

The security for tourists in the country remains at a lower level and many instances reported that foreign tourist faced to discomforts from domestic people and the Easter Sunday attacks killed many tourists. The security of tourist must be ensured by the government, otherwise Sri Lanka might not be a tourist destination. The other essential requirement is the abolition or reducing to the charges for tourist visa to US\$10 for 30 days period because Sri Lanka needs to maintain sustainability of the industry rather than exploiting tourists. As a result of radical changes in tourism industry the country can increase tourist arrivals from China to five million annually during next ten years.

Without cash injecting to the economy of Sri Lanka where can encourage Chinese business community to invest in Joint ventures in Sri Lanka. The concept of joint ventures directly helps Sri Lankans to learn business management and the application of technology. The process should not be limited a specific area of the country. There are potential to develop joint ventures for agriculture, industry, construction and services and the investment ratio in a joint venture should not be limited to or specified to a ratio identified by the government, in fact Chinese investor can offer shares of business to Sri Lankan and convert business project to joint ventures. This type of investment would not affect to debt level of the country and the government role is to protect such ventures and liberalize to control in relation to repatriation of earned profits.

The current government in Sri Lanka did a serious damage to the port and industrial park development initiated by China during the Rajapaksa regime. It is quite clear that Sri Lanka did not gain any advantage through impediments enforced after election to the office in 2015. Whichever the political party in Sri Lanka needs understanding that short term political rhetoric should not mix with long-term economic development policies.

China has effectively and massively engaged in economic development in the Asian region without involving in political or ideological differences. Chinese investments in Korea, Taiwan Vietnam, Singapore, Malaysia and the Philippines positively impacted on economic development and similar way Sri Lanka must allow Chinese investors to engage in economic activities. In this way Sri Lanka should allow Chinese banks to open branches in Sri Lanka because the banking system in the country have no enough capital to finance for foreign investors. A massive volume of lending capacity of trading banks in Sri Lanka stuck with non-performing to government and private sectors, the saving capacity of Sri Lanka is not sufficed to maintain required capital adequacy to make massive quantum of investment finance. The basic incentive to attract Chinese private investments is allowing Chinese banks to open branches in Sri Lanka.

When the market economic system began in 1978, Sri Lanka's government allowed foreign banks open branches, despite the opposition directed by domestic banks for paying interest for current balances, liberalized credit conditions of foreign banks, many American and European bank branches were opened but they left the country after July riots in 1983. Now Sri Lanka's war is over and there is a good environment for investments in domestic front despite Indian and Western opposition to Chinese investments. Do Chinese investments limit to industrial activities? This is critical question because political opinion concerns that investments in agriculture and plantation industry should be in the hands of Sri Lankans, however, agriculture especially production of rice and agriculture-based industries such as sugar production and many others desperately need modernization with new technology, product invention and cost minimization with improved product qualities. Agriculture and plantation industry alone could be double the production and product quality if the right innovations and qualities applied, therefore, Sri Lanka could massively improve agriculture and plantation sectors with Chinese investments and need opening these two sectors Chinese investment as joint ventures.

## ශ්‍රී ලංකාවේ උපන් පජ්ජෙක් ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවේ පජ්ජලට සහ මිම්මලට කරන කාරුණික ආයාචනයක් ආනන්ද ගාල්ලගේ

පසුදිවයින පර්තා මිම්මා වශයෙන් ආමිනිමට සම්පරා අකමැති වුවද ප්‍රවේශයක් හැටියට ඒවා යොදාගත් මව් පමිණක් සඳහන් කිරීමට සැමිතියි.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මෙතෙක් නොතිබූ හඟාහක සන්ධිස්ථානයකට පැමිණ ඇති මව් මධ්‍යස්ථව සිත්ත කානටත් පහතදැක්වූ කරුණකි.

සුද්දාගෙන් විකුදු ලේ කපුලක් නොනෙලා අප ලබාගත් නාමික නිදහස මවුන්ගෙන් පසුව අපට පාලනයට පත්කරගත් අපේම කව් සුද්දෝ තමන්ගේ මිලය තහවුරු කර රටට හොඳ හැසුරින් කමින් නැතැ අප සිටිනාදුරු සුවලේ සැපපත් සිටියදුතු යන ආකල්පය නිසා ඉදිරියේදී සිංහල දුරු දැරියන්ට පිටත් වීමට රටක් කැපවීමෙන් යන මව් දැක් ගණනින් ලියන ලිපි ලේඛන හා මාධ්‍ය සාකච්ඡා වලින් දිනපතා දැනගැනීමට ලැබේ.

සිතවත් පද්පලා සහ මිම්මලා සියලු දෙනාම දක්නට පසුව 71 වසර ගතවූ හැටි. මේ කාලය තුළ හටගත්වන විස්තර පාචික පහසු හෝ ශ්‍රීලාංකා නිදහස් පහසු පත්වුයේ එක් එක් පාලකයන් පරිපෑම් දුන් පො-රොන්දු ඉටු නොකල නිසාය. 1977 පසුව ඇති කල විධානය පහතින් පවතිනු ලබන සටනේ සම්පර පහතින් පහතින් මිලය අසුතු ලෙස පවිච්චි කල හැටි සිටිම මතක ඇති. 1989 න් පල හැම ආණ්ඩුවටම මිලය ඒමට දෙමිල හෝ මුස්ලිම් පහසු විකුදු කරගැනීමට සිදුවිය. ඒ සියලුම සුව පහසු ඇමිතිකම් ලබාගැනීමේ පොරොන්දුව මත ආණ්ඩුවට එක් වූහ. තමාගේ මිලය දිගටම තබාගැනීම උදෙසා මොන තරම් කුසුදු ලියාවත් මේ සුව පහසු කලත් ඒ දේවල් අමතක කිරීමට සහ නොකලකා සිටීමට හැම ආණ්ඩුවකටම සිදු විය. දේ.ආර්ගේ වහස්ථාව නිසා සිංහල මිලුතරයන් එක පත්පෙයකටත් නොලැබේ.

අපි අද සිටින්නේ මේ අදුරදුරු ලියා පිළිවෙත් උපරිම තලයේය. මේ හැම ආණ්ඩුවක්ම පත්කලේ මේ පද්පලා සහ මිම්මලා විසින්ය. අකමැත්තෙන් හෝ මේ ක්‍රියාවට වගකීම ගැනීම අපි පද්පලා සහ මිම්මලා කල සුභය.

සිමි පැමි අවංකවම වරද පිළියෙත විමසීමේ වරද සිටිමට කර කුපත් සිංහලයන්ට රටක් ඉතරු කිරීමට අදිටත් කරගත සුතුය.

පසුවිය වසරේ සික්කෝමිමර් මාසයේ සිට මේ දක්වා දැනට සිටින ලොක්කන් ඉන්දොනා ක්‍රියාකල අන්දම මව්ට නැතික කීමට අවශ්‍ය නැත. ඒ වගේම දැනට පැරලීමේත්තුවේ සිටින සියලුම දෙනා පුතින්මෙපසර අසුත් පුපිපත්හි ඇති අසුත් මුහුණත් පත්කර ගැනීමේ ඇති විහාල කරවවසකට අප මුහුණපා ඇත.

අප පද්පලා සහ මිම්මලා සියලු දෙනාගේම වගකීම විගසුන්ගේ තමාගේ මෙත්ම සියලුම මිලයන් දැනුවත් කර කල මේවකම් වලින් පාචික සුභසහයෙන් තමන් දමාගෙන සිටින සියලුම පාට කන්කාඩි ගලුවා අසුත් අදහස් ඇති රටට ආදරය කරන අසුත් මුහුණු පැරලීමේත්තුවට ගැනීමයි.

මේ උපන් හට ඉතරු කම පජ්ජෙක්

## නැරඹු පැරඹු

**පසු ගිය මස පැණයට පිළිතුර**  
වැඩිම දුරක් ගොස් ඇති තැනැත්තා ඉදිරියෙන් යන තැනැත්තාය

**අද පැණය.**

2න් බෙදූ විට 1ක් ඉතිරි වන  
3න් බෙදූ විට 2ක් ඉතිරි වන  
4න් බෙදූ විට 3ක් ඉතිරි වන  
5න් බෙදූ විට 4ක් ඉතිරි වන  
6න් බෙදූ විට 5ක් ඉතිරි වන  
7න් බෙදූ විට 6ක් ඉතිරි වන

## අපේ අයට නොතේරුණ දෙය

විරුද්ධ පක්ෂයේ සාමාජිකයකු වර්ච්ලේ පක්ෂයට පිල් මාරු කලේය.දිනක් ඔහු වර්ච්ලේ අසලින් වාඩිවී වර්ච්ලේ මෙසේ කීවේය. "සර් අපි විරුද්ධ පක්ෂයේ වචුන්ගෙන් පරිස්සං වෙන්න ඕන. මොකද මමත් මේ පැත්තට ආපු නිසා උන් හරි කේන්ඩියෙන් ඉන්නේ." එවිට වර්ච්ලේ මෙසේ කීවේය. "විරුද්ධ පක්ෂයේ ඉන්න වචුන් ඉන්නෙ එහා පැත්තෙ.මම බය වෙන්න ඕන උන්ගේ පැත්තෙ ඉදල දැන් මගේ පුත ඉන්න එකාගෙන්"